



ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම හා එයින් පිටවීම

නවතම යාවත්කාලීන කිරීම

2022 ජූලි 6 සිට, ඔබ ඕස්ට්‍රේලියාවට පැමිණෙන හා ඉන් පිටවන ක්‍රම වෙනස් වී ඇත. සියලුම සංචාරකයින් දැනුවත්ව සිටිය යුතු කරුණු:

- ඕස්ට්‍රේලියාවට පැමිණෙන අය එන්නත්කරණයට ලක් වූ බවට සාධක **ඉදිරිපත් කළ යුතු නැත**
- ඕස්ට්‍රේලියාවට ඇතුළු වන පුද්ගලයින්ට ඩිජිටල් මගී ප්‍රකාශය හෝ සමුද්‍රීය සංචාරක ප්‍රකාශය සම්පූර්ණ කිරීමට **අවශ්‍ය නොවේ**
- ඕස්ට්‍රේලියාවෙන් පිටවන පුද්ගලයින්ට ඔවුන්ගේ එන්නත් තත්ත්වය පිළිබඳ සාධක සපයන ලෙස ඉල්ලා **නොසිටිනු ලැබේ**
- එන්නත් නොකළ වීසා හිමියන්ට ඕස්ට්‍රේලියාවට යාමට සංචාරක නිදහස් කිරීමක් **අවශ්‍ය නොවේ**
- ඕස්ට්‍රේලියාවට යන ගුවන් ගමන්වල තවමත් මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය වේ.

ගුවන් සමාගම්, යාත්‍රා ක්‍රියාකරුවන් සහ වෙනත් රටවලට සංචාරකයින්ට අනුකූල විය යුතු නිශ්චිත අවශ්‍යතා තිබිය හැකි බව මතක තබා ගැනීම වැදගත් වෙයි.

ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම හා එයින් පිටවීම

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට හෝ පිටවීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා උපදෙස් සපයයි.

වැඩිදුර තොරතුරු සඳහා බලන්න:

- [ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම](#)
- [ඔබ ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට පෙර හා පිටවූ පසු](#)
- [දේශ සීමා පසුකිරීම](#)

- [සංචාරක ලේඛණ.](#)

වීසා බලපත්‍රයක් අවශ්‍ය පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට යාමට පෙර ඔවුන්ගේ වීසා බලපත්‍රය ලබා දී ඇති බවට සහතික විය යුතුය. ඔස්ට්‍රේලියාවේ වීසා අවශ්‍යතා පරීක්ෂා කිරීමට, බලන්න: [විකල්ප වීසා බලපත්‍ර පිළිබඳව දැන ගන්න](#)

[ඔස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් ඇතුළු වන හෝ පිටවන පුද්ගලයින්](#) සඳහා ඔස්ට්‍රේලියානු දේශ සීමා බලකාය වැඩිදුර උපදෙස් සපයයි.

විදේශගත වීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන් [Smartraveller](#) වෙත පිවිසීමෙන් වත්මන් සංචාරක උපදෙස් පරීක්ෂා කිරීමට දිරිමත් කරනු ලැබේ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව [ජාත්‍යන්තර සංචාර සහ COVID-19](#) පිළිබඳ සෞඛ්‍ය උපදෙස් සපයයි.

ප්‍රාන්ත සහ දේශභූමි තොරතුරු

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම සහ දේශභූමියකටම ඔබ අනුගමනය කළ යුතු අවශ්‍යතා ඇත. ඔබ ඔස්ට්‍රේලියාවට යාමට අදහස් කරන්නේ නම්, ඔබ සංචාරය කරන ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ අවශ්‍යතා පරීක්ෂා කළ යුතුය. අවශ්‍යතාවලට ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණීමේ පසු COVID-19 පරීක්ෂාව හෝ ඇතැම් ස්ථාන නැරඹීමට හෝ ඇතැම් වෘත්තීයවල වැඩ කිරීමට එන්නත් අවශ්‍යතා ඇතුළත් විය හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා [ප්‍රාන්ත සහ දේශභූමිවල අවශ්‍යතා](#) බලන්න.

ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණ වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ සිටින සෑම කෙනෙකුටම COVID-19 එන්නතක් නොමිලේ ලබා ගත හැක. ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් කිරීමේ වැඩසටහනට ප්‍රවේශ වීමට දිරිමත් කරනු ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා, [COVID-19 එන්නත්](#) බලන්න.

වීසා සහන සහ ආපසු ගෙවීම්

COVID-19 වසංගත කාලපරිච්ඡේදයේ බලපෑම් හේතුවෙන්, සහන කාල සීමා හඳුන්වාදීම, ගාස්තු නිදහස් කිරීම් සහ වීසා ආපසු ගෙවීම් ඇතුළුව, සමහර වීසා කාණ්ඩවලට වෙනස්කම් රාශියක් සිදු කරන ලදී.

වැඩිදුර තොරතුරු සඳහා, [COVID-19 වීසා තොරතුරු](#) බලන්න.